



09 ଶ୍ରେଣ୍ଟିଯ

ବିଜ୍ଞାନ

## වේකකය 17: අකුණු අනතුරු

I කොටස

- නිවැරදි පිළිබුර යටින් ඉරක් අදින්න.

01. අකුණු ඇතිවන ආකාරයක් වන්නේ,

(1). වා අකුණු                          (2). වැසි අකුණු                          (3). වියලි අකුණු                          (4). මෝසම් අකුණු

02. ගැහස්ථ උපකරණ භාවිතයේදී සිදුවන අකුණු සැර වැදීම,

  - (1). පාරුජ්වීක පෙනෙය
  - (2). ස්ථානික පෙනෙය
  - (3). පියවර පෙනෙය
  - (4). සාපු පෙනෙය

03. අකුණුවලින් ආරක්ෂාවේමට හොඳම ස්ථානය වන්නේ,

  - (1) ක්‍රිබිය තැපය
  - (2) ව්‍යුහ තැපය
  - (3) ගසක් උඩිය
  - (4) ගසක් යටිය

- 04 සැක්සුන් පැතිවීමට සේවක ක්‍රිඩාරදිව තේවා පැත්තෙන්

- (1). වලාකුල්වල ස්ථීති විද්‍යාත් ආරෝපණ ඇතිවේමය
  - (2). වලාකුල් සන්නායක ලෙස ක්‍රියාකාරීමයි
  - (3). වැසි කාලගුණයක් පැවතීමයි
  - (4). වලාකුල්වල කුඩා ජල බිඳීති තිබීමයි

05. ආරෝපිත වලාකුල දෙකක් අතර ඇතිවන අකුණු ..... ලෙස හැඳින්වේ.

- (1). පාලේවි අකුණු (2). සාමුජ අකුණු (3). වා අකුණු (4). වලා අකුණු

06. විවෘත ස්ථානයක සිටී තම අකුණුවලින් ආරක්ෂාවේමට කළයුතු නොදුම දේ වන්නේ,

- (1). ගසක් උච්ච නැගීම
  - (2). ගසක් මුලට යැමයි
  - (3). දෙපා ආසන්නව තබා පහත් වේමයි
  - (4). දෙපා ආසන්නව තබා උස ස්ථානයක සිටීමයි

07. අකුණු සම්බන්ධවාවැරදි වගන්තිය කුමක්ද?

- (1). අකුණු සම්බන්ධව අනාවැකි පලකුල නොහැක
  - (2). අකුණු ඇතිවන කාල වකවානු ඇතේ
  - (3). නිවස තුළ සිටියදී ව්‍යවද අකුණු අනතරු සිදුවිය හැක
  - (4). සැම වලාකුලකින්ම අකුණු ඇතිවේ

08. අකුණු ඇතිකිරීම සඳහා වැඩි වගයෙන්ම දායක වන්නේ,

09. අකුණු අනතුරු සම්බන්ධ අසත්‍ය වගන්තිය වන්නේ, අකුණු පරිසරයකදී


- (1). රහැන් සහිත දුරකථන භාවිතය නොකළ යුතුය
- (2). ඇදක දිගාලී සිටීම සුදුසුය
- (3). අකුණු අනතුරුවලට ලක්වුවකු අතින් නොඳුලීය යුතුය
- (4). අනතුරු වූවෙකුට කාත්‍රිම ග්‍ර්‍යෝගය දීම සුදුසුය

10. ශ්‍රී ලංකාවේ අකුණු ක්‍රියාකාරීත්වය බහුල කාල සීමාවකි.

- |                        |                     |
|------------------------|---------------------|
| (1). ජනවාරි - පෙබරවාරි | (3). මැයි - ජුනි    |
| (2). මාර්තු - අප්‍රේල් | (4). ජූලි - අගෝස්තු |


## II කොටස

01.




- i. අකුණක් ඇතිවන්නේ කෙසේද?
- ii. වලාකුල් ආරෝපණය වන්නේ කෙසේද?
- iii. විද්‍යුත් විසර්ජනය සිදුවන ආකාරය අනුව ප්‍රධාන අකුණු වර්ග 3 නම් කරන්න.
- iv. රුප සටහනේ A, B, C, D ලෙස දක්වා ඇති අකුණු වර්ග නම් කරන්න.
- v. හැගත වන ආකාරය අනුව ප්‍රධාන අකුණු වර්ග 3 නම් කරන්න.
- vi. අකුණු අනතුරු අධික කාල සීමාවන් මොනවාද?
- vii. උස් ගොඩනැගිල්ලක් අකුණු අනතුරුවලින් ආරක්ෂා කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගයක් නම් කරන්න.
- viii. අකුණු ඇතිවිය හැකි අවස්ථාවක අනුගමනය කළ යුතු ආරක්ෂක පිළිවෙත් 3ක් සඳහන් කරන්න.

02. ආරෝපිත වලාකුලක් පහත දැක්වේ.




- i. a හා b වල ඇති ආරෝපණ වර්ග වෙනත වෙනම ලියන්න.
- ii. වලාකුලෙහි සිට ආරෝපණ පැනීම සිදුවන ස්ථානය අනුව වියහැකි අකුණු වර්ග 3 නම් කරන්න.
- iii. ඉහත අකුණුවලින් වඩාත් හානිකර අකුණු වර්ගය කුමක්ද?


- iv. පාලිව් අකුණක් ඇතිවන ආකාරය කෙටියෙන් විස්තර කරන්න.
  - v. පාලිව් අකුණක වෝල්ටීයතාවය කොපම්ණද?
  - vi. අකුණකදී ගිගිරුම් හඩ ඇතිවන්නේ කෙසේද?
  - vii. අකුණකදී පලමුව සංවේදනය වන්නේ කුමක්ද?
03. මිනිසුන්ට, සතුන්ට හා ගොඩනැගිලිවලට හානි කරන ආකාරයට අකුණු භූගතවන ආකාරය පහත දැක්වේ.



P



Q



R

- i. P, Q, R නම් කරන්න.
- ii. පහත එක් එක් අවස්ථාවට අදාළ අකුණු වර්ගය කුමක්ද?
  - a). ගසක කදට අත තබා සිටින අවස්ථාවක අකුණු වැදීම.
  - b). උස් ගොඩනැගිල්ලක් අසල සිටින අයෙකුට අකුණු වැදීම.
  - c). පිටිවනියක සිටින පුද්ගලයෙකුට අකුණක් වැදීම.
- iii. අකුණු අනතුරක් වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු පුරුවෝපායන් 2ක් ලියන්න.
- iv. අකුණකින් ආරක්ෂා වීමට හොඳම ස්ථානය කුමක්ද?
- v. අකුණු සන්නායකයක ක්‍රියාව කෙටියෙන් විස්තර කරන්න.
- vi. අකුණු සන්නායකය නිර්මාණය කළ විද්‍යාඥයා නම් කරන්න.